

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved]

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
 இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2025
 கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2025
 General Certificate of Education (Adv. Level) Examination, 2025

ව්‍යාපාර අධ්‍යයනය I
 வணிகக் கல்வி I
 Business Studies I

32 S I

පැය දෙකයි
 இரண்டு மணித்தியாலம்
 Two hours

උපදෙස්:

- * සියලුම ප්‍රශ්නවලට පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේම සපයන්න.
- * විභාග අංකය, ඉහළින් ඇති කොටුවේ පැහැදිලිව සටහන් කරන්න.
- * ප්‍රශ්න අංක 1 සිට 30 තෙක් වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරා, එහි අංකය ප්‍රශ්නය ඉදිරියෙන් ඇති තිත් ඉර මත ලියන්න.
- * ප්‍රශ්න අංක 31 සිට 50 තෙක් වූ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු අදාළ තිත් ඉර මත ලියන්න.
- * සෑම ප්‍රශ්නයකට ම ලකුණු දෙක බැගින් හිමි වේ.

විභාග අංකය :

පරීක්ෂකගේ ප්‍රයෝජනය සඳහා පමණි.

I පත්‍රය සඳහා		අත්සන	සංකේත අංකය
ප්‍රශ්න අංක	ලකුණු		
1 වන පරීක්ෂක			
2 වන පරීක්ෂක			
අති. ප්‍රධාන පරීක්ෂක			
ගණිත පරීක්ෂක			
ප්‍රධාන පරීක්ෂක			
01 - 30			
31 - 50			
එකතුව			

1. ව්‍යාපාරයක් ආර්ථික ක්‍රියාකාරකමක් බවට පත්වන්නේ එය

- (1) ප්‍රජා ව්‍යාපෘති සඳහා අනුග්‍රහය දක්වන නිසා ය.
- (2) ලාභය සඳහා භාණ්ඩ හෝ සේවා හුවමාරුව සිදුකරන නිසා ය.
- (3) සේවක ඇගයීම සඳහා සැමරුම් උත්සව සංවිධාන කරන නිසා ය.
- (4) පරිසරය සුරැකීම සඳහා ප්‍රතිවක්‍රීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන නිසා ය.
- (5) සංස්කෘතික ඒකාබද්ධතාව සඳහා දේශීය සම්ප්‍රදායන් ප්‍රවර්ධනය කරන නිසා ය.

(.....)

2. පහත දැක්වෙන්නේ භාණ්ඩ හා සේවා සඳහා උදාහරණ කිහිපයකි.

- | | |
|-----------------------|-----------------|
| A - ආහාර | B - කොණ්ඩ කැපීම |
| C - ඉගැන්වීම | D - ප්‍රචාරණය |
| E - රූපවාහිනිය | F - ඇඳුම් |
| G - පුහුණුව | H - තොගය |
| I - රථවාහන කුලියට දීම | J - පරිගණකය |

ඉහත දෑ අතුරෙන්, සේවා සඳහා අදාළ උදාහරණ පමණක් ඇතුළත් වරණය කුමක් ද?

- | | | |
|-------------------|-------------------|-------------------|
| (1) A, C, E, H, J | (2) A, D, E, G, I | (3) B, C, D, F, G |
| (4) B, C, D, G, I | (5) C, E, F, I, J | (.....) |

3. පහත වගුවෙහි ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවන විවිධ පාර්ශ්ව සහ ව්‍යාපාර ක්‍රියාකාරකම් කිහිපයක් දැක්වේ.

පාර්ශ්ව	ව්‍යාපාර ක්‍රියාකාරකම්
(i) රජය	A - සේවා නියුක්තියට දායකවීම
(ii) සේවකයින්	B - ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ මිලදී ගැනීම
(iii) ප්‍රජාව	C - ප්‍රසම්පාදන පටිපාටිය සරල කිරීම
(iv) සැපයුම්කරුවන්	D - නමාශීලී වැඩ ක්‍රම ප්‍රවර්ධනය කිරීම
(v) ගනුදෙනුකරුවන්	E - නියමිත වේලාවට බදු ගෙවීම

ඉහත දී ඇති පාර්ශ්ව අනුපිළිවෙළ අනුව එක් එක් පාර්ශ්වය උනන්දුවන ව්‍යාපාර ක්‍රියාකාරකම නිවැරදිව ගළපා ඇති වරණය කුමක් ද?

- | | | |
|-------------------|-------------------|-------------------|
| (1) A, B, D, E, C | (2) B, E, D, C, A | (3) C, E, D, B, A |
| (4) E, B, D, C, A | (5) E, D, A, C, B | (.....) |

[දෙවැනි පිටුව බලන්න.

4. ව්‍යාපාරයක් එහි සේවකයින් වෙනුවෙන් ආචාරධර්ම හා බැඳුණු වගකීම දරන්නේ,

- (1) නීති හා රෙගුලාසිවලට අවනතවීම තුළින් ය.
- (2) සේවක අර්ථසාධක අරමුදලට දායකවීම තුළින් ය.
- (3) විශ්වාසවන්ත රැකියා ස්ථානයක් ඇති කිරීම තුළින් ය.
- (4) නව වෙළෙඳපොළවල් සොයා ගැනීම තුළින් ය.
- (5) ගුණාත්මක නිෂ්පාදන සැපයීම තුළින් ය.

(.....)

5. පහත දැක්වෙන්නේ ව්‍යාපාරයක් සඳහා බලපෑම් සිදුකරනු ලබන බලවේග කිහිපයකි.

- | | |
|---------------------------|---------------------------|
| A - වෘත්තීය සමිති | B - සැපයුම්කරුවන් |
| C - සේවකයින් | D - වැඩ සම්මත |
| E - තරගකරුවන් | F - සංවිධානමය සම්පත් |
| G - සංවිධානමය ප්‍රතිපත්ති | H - සමාජයීය ක්‍රියාකාරකම් |
| I - ගනුදෙනුකරුවන් | J - සංවිධාන ව්‍යුහය |

ඉහත දෑ අතුරෙන්, ව්‍යාපාරයකට සෘජුව ම පාලනය කළ හැකි බලවේග පමණක් ඇතුළත් වරණය කුමක් ද?

- | | | |
|-------------------|-------------------|-------------------|
| (1) A, C, D, F, J | (2) B, C, F, G, J | (3) C, D, F, G, I |
| (4) C, D, F, G, J | (5) E, F, G, H, J | |

(.....)

6. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා සඳහා ගෙවීම් කිරීමේ දී යොදාගනු ලබන නිල ඩිජිටල් ගෙවීම් වේදිකාව කුමක් ද?

- | | | |
|-----------------------|-----------------------|-------------------------|
| (1) ඇපල්පේ (ApplePay) | (2) ගව්පේ (GovPay) | (3) ගූගල්පේ (GooglePay) |
| (4) පේපාල් (PayPal) | (5) පේහියර් (PayHere) | |

(.....)

7. පහසු භාණ්ඩ සඳහා එකතු කළ අගය මත බද්ද (VAT) අවසානයේ ගෙවනු ලබන්නේ,

- | | | |
|--------------------|------------------------|--------------------|
| (1) නිෂ්පාදකයා ය. | (2) සිල්ලර වෙළෙන්දා ය. | (3) පාරිභෝගිකයා ය. |
| (4) බෙදාහරින්නා ය. | (5) තොග වෙළෙන්දා ය. | |

(.....)

8. ශ්‍රී ලංකාවේ මහ බැංකුව මගින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වැඩි කිරීම, වාණිජ බැංකුවල ණය දීමේ ධාරිතාවයට සහ ව්‍යාපාරවල ණය ලබා ගැනීමේ පිරිවැයට බලපාන්නේ කෙසේ ද?

	ණය දීමේ ධාරිතාව	ණය ලබා ගැනීමේ පිරිවැය
(1)	අඩු වේ.	වැඩි වේ.
(2)	වැඩි වේ.	අඩු වේ.
(3)	වෙනස් නොවේ.	වෙනස් නොවේ.
(4)	අඩු වේ.	අඩු වේ.
(5)	වැඩි වේ.	වැඩි වේ.

(.....)

9. පහත දැක්වෙන්නේ මූල්‍ය උපකරණ කිහිපයකි.

- | | |
|------------------------|------------------------|
| A - ස්වෛරීත්ව බැඳුම්කර | B - තැන්පතු සහතික |
| C - භාණ්ඩාගාර බිල්පත් | D - කොටස් බලපත්‍ර |
| E - ණයකර | F - භාණ්ඩාගාර බැඳුම්කර |
| G - සංවර්ධන බැඳුම්කර | H - වාණිජ පත්‍රිකා |
| I - හිමිකාරිත්ව කොටස් | J - සාංගමික බැඳුම්කර |

ඉහත දෑ අතුරෙන්, සමාගම් විසින් නිකුත්කරනු ලබන මූල්‍ය උපකරණ පමණක් ඇතුළත් වරණය කුමක් ද?

- | | | |
|-------------------|-------------------|-------------------|
| (1) A, E, G, H, I | (2) B, D, F, H, I | (3) B, E, F, G, I |
| (4) D, E, H, I, J | (5) D, F, H, I, J | |

(.....)

10. 'ව්‍යාපාර ඒකාබද්ධවීමක්' යනු

- (1) ව්‍යාපාරයක මෙහෙයුම් කිහිපයක් වසා දැමීමයි.
- (2) එක් ව්‍යාපාරයක් විසින් තවත් ව්‍යාපාරයක් අත්පත් කර ගැනීමයි.
- (3) ව්‍යාපාරයක නිෂ්පාදන කළඹ විවිධාංගීකරණය කිරීමයි.
- (4) ව්‍යාපාරයක වෙළෙඳපොළ කළඹ විවිධාංගීකරණය කිරීමයි.
- (5) නව ව්‍යාපාරයක් ඇති කිරීමට සමාගම් දෙකක් එක් වීමයි.

(.....)

11. ව්‍යවසායකත්ව අදහස් ප්‍රායෝගිකත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය නම් කරනු ලබන්නේ,
 (1) නව්‍යතා සොයාගැනීම ලෙස ය. (2) නිර්මාණකරණය ලෙස ය. (3) ප්‍රතිලාභ ලැබීම ලෙස ය.
 (4) යථාර්ථයක් බවට පත් කිරීම ලෙස ය. (5) අත්හදා බැලීම ලෙස ය. (.....)
12. අභ්‍යන්තර ව්‍යවසායකයෙකුගේ ප්‍රධාන ම ලක්ෂණය වන්නේ,
 (1) ව්‍යාපාරයක් තුළ ඉහළ අවධානම භාර ගැනීම ය.
 (2) නව ව්‍යාපාරවල ආයෝජනය කිරීම සඳහා හිමිකරුවන් උනන්දු කරලීම ය.
 (3) ව්‍යාපාරයක ඵලදායිකත්වය වර්ධනය කිරීමට නව ක්‍රම සොයා බැලීම ය.
 (4) ව්‍යාපාර තීරණ පිළිබඳ පූර්ණ පාලනය ඇතිකර ගැනීම ය.
 (5) ව්‍යාපාර දැක්ම හා නිෂ්ටාව කෙරෙහි අවධානය යොමු කිරීම ය. (.....)
13. පහත A සහ B යන ප්‍රකාශ සලකන්න.
ප්‍රකාශ A : හරිත ව්‍යවසායකයින් ලාභ ඉපයීමකින් තොරව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනු ලැබේ.
ප්‍රකාශ B : හරිත ව්‍යවසායකයින් පාරිසරික, ආර්ථික සහ සමාජයීය ගැටලු සඳහා නව විසඳුම් සංවර්ධනය කරනු ලැබේ.
 ඉහත ප්‍රකාශ දෙක අතුරෙන්,
 (1) A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
 (2) A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
 (3) A සහ B යන දෙක ම අසත්‍ය වේ.
 (4) A සහ B යන දෙක ම සත්‍ය වන අතර B මගින් A පැහැදිලි කෙරේ.
 (5) A සහ B යන දෙක ම සත්‍ය වන අතර A මගින් B පැහැදිලි කෙරේ. (.....)
14. ශ්‍රී ලංකාවේ සීමිත ජාතික ණය සුරැකුම් ආයතනයේ (NCGIL) හිමිකාරිත්වය සතු වන්නේ,
 (1) අර්ධ රාජ්‍ය අංශයට ය. (2) රාජ්‍ය අංශයට ය. (3) පෞද්ගලික අංශයට ය.
 (4) සමුපකාර අංශයට ය. (5) පොදු හා පෞද්ගලික අංශයට ය. (.....)
15. ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු මගින් ගිණුම් හිමියන් සඳහා සපයනු ලබන පහසුකම් කිහිපයක් පහත වේ.
 A - වෙබ් තැන්පතු B - ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM)
 C - ජංගම බැංකු D - බැංකු අයිරා
 E - කෙටි පණිවුඩ සේවා (SMS) F - තැන්පතු සඳහා පොලී
 G - මූල්‍ය අත්තිකාරම් H - වෙබ් පොත්
 ඉහත දෑ අතුරෙන් ජංගම සහ ඉතුරුම් තැන්පතු යන ගිණුම් හිමියන් දෙදෙනාට ම ලබාගත හැකි පහසුකම් පමණක් ඇතුළත් වරණය කුමක් ද?
 (1) A, B, C, E (2) A, C, E, F (3) B, C, E, G
 (4) B, C, G, H (5) D, E, F, G (.....)
16. පහත වගුව මගින් ගෙවීම් ආකාර සහ ඒවායේ ලක්ෂණ කිහිපයක් දැක්වේ.
- | ගෙවීම් ආකාර | ලක්ෂණ |
|-------------------------------|--------------------------------|
| (i) බැංකු හුවමාරුව | A - දැන් මිලට ගෙන පසුව ගෙවීම |
| (ii) හරපන | B - යෙදවුමක භාවිතය (App based) |
| (iii) ණයපන | C - බැංකුවක් මගින් බැංකුවකට |
| (iv) විද්‍යුත් මුදල් පසුම්බිය | D - ක්ෂණික අඩුවීම |
| (v) මුදල් | E - ක්ෂණික ගෙවීම |
- ඉහත දී ඇති ගෙවීම් ආකාර අනුපිළිවෙළ අනුව ඊට අදාළ ලක්ෂණ වඩාත් නිවැරදිව ගළපා ඇති වරණය කුමක් ද?
 (1) B, A, C, D, E (2) C, A, D, E, B (3) C, D, A, B, E
 (4) E, D, A, B, C (5) E, D, A, C, B (.....)
17. නිෂ්පාදන ආපසු කැඳවීම් සම්බන්ධයෙන් ව්‍යාපාරවලට මූල්‍ය ආරක්ෂාව සැපයීමට ඇති රක්ෂණ ආවරණය කුමක් ද?
 (1) ගිනි රක්ෂණය (2) පොදු වගකීම් රක්ෂණය
 (3) මාර්ගස්ථ භාණ්ඩ රක්ෂණය (4) සේවක වගකීම් රක්ෂණය
 (5) නිෂ්පාදන වගකීම් රක්ෂණය (.....)

18. පහත වගුවේ දැක්වෙන්නේ විද්‍යුත් වේදිකා සහ ව්‍යාපාර සඳහා ඒවායේ ඇති සුවිශේෂී කාර්ය කිහිපයකි.

විද්‍යුත් වේදිකා	කාර්ය
(i) සුම් (Zoom)	A - වෘත්තිකයන්ගේ ජාලය
(ii) එක්ස්(ටිව්ටර්) (X/Twitter)	B - විධියේ මත පදනම් වූ ප්‍රචාරණය
(iii) යූටියුබ් (YouTube)	C - කෘත්‍රීම බුද්ධියෙන් බලගැන්වූ ව්‍යාපාරික අවබෝධය
(iv) ලින්ක්ඩ්‍යින් (LinkedIn)	D - සජීවී තාත්වික රැස්වීම්
(v) චැට්ජීපීටී (ChatGPT)	E - කෙටි පණිවුඩ හුවමාරුව

ඉහත දී ඇති විද්‍යුත් වේදිකා අනුපිළිවෙළ අනුව ඊට අදාළ කාර්ය නිවැරදිව ගළපා ඇති වරණය කුමක් ද?

- (1) B, A, D, E, C (2) B, D, C, A, E (3) C, D, E, A, B
(4) D, E, B, A, C (5) D, E, C, A, B

(.....)

19. භාණ්ඩ එහාමෙහා ගෙනයාම, ගබඩා කිරීම සහ බෙදාහැරීම යනාදී සමස්ත ක්‍රියාවලිය හඳුන්වන්නේ

- (1) මිලට ගැනීම ලෙස ය. (2) ප්‍රවාහනය ලෙස ය.
(3) කාර්ය සම්පාදනය ලෙස ය. (4) ප්‍රසම්පාදනය ලෙස ය.
(5) බෙදාහැරීම ලෙස ය.

(.....)

20. ව්‍යාපාරයක් විසින් යොදාගනු ලබන උපායමාර්ග කිහිපයක් පහත දැක්වේ.

- A - වරලත් ව්‍යාපාර B - වැඩ බාහිරකරණය
C - උපායමාර්ගික සන්ධාන D - ආනයන
E - බද්ධ ව්‍යාපාර F - අක්වෙරළ
G - අපනයන H - බලපත්‍ර

ඉහත දැ අතුරෙන්, ජාත්‍යන්තර වෙළෙඳපොළවලට අවතීර්ණ වීම සඳහා ව්‍යාපාර විසින් යොදාගනු ලබන සාමූහික උපායමාර්ග පමණක් ඇතුළත් වරණය කුමක් ද?

- (1) A, B, C, H (2) A, C, E, H (3) C, D, E, G
(4) C, E, F, H (5) C, F, G, H

(.....)

21. පහත දැ අතුරෙන්, B2C ගනුදෙනුවක් නිවැරදිව විස්තර කරන උදාහරණය තෝරන්න.

- (1) දේශීය නිම් ඇඳුම් නිෂ්පාදකයකු විශාල රෙදි තොගයක් ආනයනය කිරීම
(2) පුද්ගලයකුට ලන්ඩන් යාම සඳහා ගුවන්යානා ටිකට් පතක් නියෝජිතයකු විසින් අලෙවි කිරීම
(3) පුද්ගලයකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් බදු ගෙවීම
(4) සමාගමක් ශ්‍රී ලංකා රේගුවට ආනයන තීරුබදු ගෙවීම
(5) පුද්ගලයකු මාර්ගගත වේදිකාව හරහා තම වාහනය අලෙවි කිරීම

(.....)

22. පහත වගුවේ දැක්වෙන්නේ කළමනාකරණ ශ්‍රිත සහ ඒවායේ විස්තර කිහිපයකි.

ශ්‍රිත	විස්තර
(i) සැලසුම්කරණය	A - නිවැරදි නියාමනය සහ අගය කිරීම් පද්ධති ස්ථාපිත කිරීම
(ii) සංවිධානකරණය	B - සංවිධානමය පරමාර්ථ සහ ක්‍රියාමාර්ග තෝරා ගැනීම
(iii) මෙහෙයවීම	C - අභිප්‍රේරණය, සම්බන්ධීකරණය සහ සේවකයන් බලගැන්වීම
(iv) පාලනය	D - කාර්යය සහ බල අධිකාරිය අතර සම්බන්ධතාව ස්ථාපිත කිරීම

ඉහත දී ඇති ශ්‍රිත අනුපිළිවෙළ අනුව ඊට අදාළ විස්තර නිවැරදිව ගළපා ඇති වරණය කුමක් ද?

- (1) A, C, D, B (2) B, C, D, A (3) B, D, C, A
(4) C, B, D, A (5) C, D, A, B


(.....)

23. මුළු ස්ථාවර පිරිවැය රු. 120,000 ක් සහ දායකත්ව ආන්තික අනුපාතය 60% ක් වේ නම්, සමච්ඡේදන ලක්ෂ්‍යය රුපියල්වලින් කොපමණද?

- (1) රු. 2 000 (2) රු. 12 000 (3) රු. 20 000
(4) රු. 200 000 (5) රු. 720 000

(.....)

24. පහත දැක්වෙන සංවිධාන සටහන සලකන්න.



ඉහත දී ඇති සටහන මගින් නිරූපණය වන සංවිධාන ව්‍යුහය නිවැරදිව සඳහන් කර ඇති වරණය තෝරන්න.

- (1) සරල ව්‍යුහය (2) ආංශික ව්‍යුහය (3) ශ්‍රිතමය ව්‍යුහය
(4) පැතලි ව්‍යුහය (5) න්‍යාස ව්‍යුහය (.....)

25. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිශ්චිත වෙළෙඳකුට අයත් බව පෙන්වනු ලබන බ්‍රැන්ඩ්මය දේපළ මගින් ද?

- (1) ප්‍රකාශන අයිතිය (2) පේටන්ට් බලපත්‍රය (3) වෙළෙඳ රහස්
(4) වෙළෙඳ ලකුණු (5) කාර්මික මෝස්තර (.....)

26. පහත වගුවේ සමාගමක නිෂ්පාදන මිශ්‍ර පිළිබඳව නිර්ණායක සහ ඒවාට අදාළ විස්තර කිහිපයක් දැක්වේ.

නිර්ණායක	විස්තර
(i) පළල	A - එක් එක් නිෂ්පාදන පෙළ තුළ ඇති විවිධත්වය
(ii) දිග	B - වෙනස් නිෂ්පාදන පෙළවල් ගණන
(iii) ගැඹුර	C - නිෂ්පාදන පෙළවල් එක ම බෙදාහැරීම් මාර්ගය භාවිත කිරීම
(iv) සංගතබව	D - සියලු ම නිෂ්පාදන පෙළවල්වල මුළු නිෂ්පාදන සංඛ්‍යාව

ඉහත දී ඇති නිර්ණායක අනුපිළිවෙළ අනුව ඊට අදාළ විස්තරය නිවැරදිව ගළපා ඇති වරණය කුමක් ද?

- (1) A, C, D, B (2) B, A, D, C (3) B, D, A, C (4) D, A, C, B (5) D, B, A, C (.....)

27. පහත වගුවේ සේවක පුහුණු ක්‍රම කිහිපයක් සහ ඒවායේ විස්තර දැක්වේ.

පුහුණු ක්‍රම	විස්තර
(i) උපදේශනය	A - සැබෑ ජීවිතයේ සිද්ධීන් අනුකරණය තුළින් ඉගෙනුම
(ii) සමාකරණය	B - වෙනස් රැකියා භූමිකා ඉගෙනුම
(iii) රැකියාව මගින්	C - රැකියා පරිසරයෙන් බාහිරව ඉගෙනුම
(iv) රැකියා භ්‍රමණය	D - රැකියා කාර්යයන් ඉටුකරමින් ඉගෙනුම
(v) රැකියාවෙන් පිටත	E - එකිනෙකා අතර මගපෙන්වීම මත ඉගෙනුම

ඉහත දී ඇති පුහුණු ක්‍රම අනුපිළිවෙළ අනුව ඊට අදාළ විස්තර නිවැරදිව ගළපා ඇති වරණය කුමක් ද?

- (1) A, C, D, B, E (2) C, A, D, B, E (3) C, E, B, D, A
(4) E, A, D, B, C (5) E, D, A, C, B (.....)

28. පහත දෑ අතුරෙන් ව්‍යාපාරයක සේවක කාර්යසාධනය පෙන්නුම් කරන්නේ කුමන සාධකය මගින් ද?

- (1) සේවක ඵලදායිතාව (2) සේවක ආරවුල්
(3) සේවක පැමිණීම (4) වැඩ කළ පැය ගණන
(5) පුහුණු පැය ගණන (.....)

29. ව්‍යාපාරයක් හා සම්බන්ධ දත්ත හා තොරතුරු පහත දැක්වේ.

- A - සාමාන්‍ය දෛනික විකුණුම්: ඒකක 5 B - දෛනික විකුණුම්: ඒකක 100
C - සාමාන්‍ය පිරිවැටුම් අනුපාතය: 3% D - ණයගැති පිරිවැටුම් අනුපාතය: 10%
E - සමස්ත කාර්යසාධන ලකුණ: 93 F - මිල දී ගැනුම්: ඒකක 300
G - තොගය: ඒකක 1 000 H - ඉහළ විකුණුම් උපනතිය: රු. 100 000

ඉහත දෑ අතුරෙන්, තොරතුරු පමණක් ඇතුළත් වරණය කුමක් ද?

- (1) A, B, C, D, H (2) A, C, D, E, H (3) B, C, D, F, G
(4) D, E, F, G, H (5) D, E, F, H, G (.....)

30. තිරණ ගැනීම සඳහා කළමනාකරුවන්ට සහය වීමට දත්ත එකතු කිරීම, සැකසීම, ගබඩා කිරීම හා බෙදාහැරීම සිදු කරනු ලබන්නේ කුමන තොරතුරු පද්ධතිය ද?
- (1) විධායක උපකාරක පද්ධති (ESS)
 - (2) කළමනාකරණ තොරතුරු පද්ධති (MIS)
 - (3) තිරණ උපකාරක පද්ධති (DSS)
 - (4) ගනුදෙනු සැකසුම් පද්ධති (TPS)
 - (5) දැනුම් කාර්ය පද්ධති (KWS)
- (.....)
- අංක 31 සිට 40 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ දී සුදුසු වචනය/වචන යොදා හිස්තැන් පුරවන්න.
31. (අ) මිනිස් තාප්තිය වැඩිදියුණු කිරීම සඳහා කිසියම් භාණ්ඩයකට ඇති කැමැත්ත ලෙස ද මානව පැවැත්ම සඳහා අත්‍යවශ්‍යයෙන් ම සපුරා ගත යුතු දෑ ලෙස ද හැඳින්වේ.
- (ආ) හවුල් ව්‍යාපාරයක පුද්ගලභාවයක් නොමැති නිසා හවුල්කරුවන්ගේ වගකීම් වේ.
32. (අ) ශ්‍රී ලංකාවේ සම්මත එකතු කළ අගය මත බදු (VAT) අනුපාතය සියයට ක් වන අතර අන්තිකාරම් පුද්ගල ආදායම් බදු (APIT) උපරිම ප්‍රතිශතය කි.
- (ආ) කොටස් හිමියන් වෙත වාර්ෂික මූල්‍ය වාර්තාවක් යැවීම සන්නිවේදන මාධ්‍යය සඳහා උදාහරණයක් වන අතර මිතුරෙකු සමග ව්‍යාපෘති අදහසක් අවන්හලකදී සාකච්ඡා කිරීම සන්නිවේදන මාධ්‍යය සඳහා උදාහරණයකි.
33. (අ) S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය පිළියෙල කිරීමේ දී ද්‍රවශීලතාව, මූල්‍ය සහ වෙළෙඳපොළ මත අදාළ සමාගම් 20 තෝරාගනු ලැබේ.
- (ආ) ව්‍යාපාර විවිධාංගීකරණය දිගුකාලීන තීරණයක් සඳහා උදාහරණයක් වන අතර ලාභාංශ තීරණය දිගුකාලීන තීරණයක් සඳහා උදාහරණයක් වේ.
34. (අ) දෝෂ වැළැක්වීම මුල් කරගත් 'ක්‍රියාවලි-අභිමුඛ' ප්‍රවේශය, තත්ත්ව වන අතර දෝෂ හඳුනාගැනීම මුල් කරගත් 'නිෂ්පාදන-අභිමුඛ' ප්‍රවේශය, තත්ත්ව වේ.
- (ආ) නිෂ්පාදන ඒකකයක් නිපදවීමට ගතවන කාලය කාලය ලෙස ද ඇනවුම් කිරීමේ සිට එය ලැබීම දක්වා වන කාලය කාලය ලෙස ද හැඳින්වේ.
35. (අ) නිෂ්පාදිතයක් කෙරෙහි සුවිශේෂී පාරිභෝගික කණ්ඩායමක් ආකර්ෂණය කරගැනීම වෙළෙඳපොළ ලෙස ද නිෂ්පාදිතයක් කෙරෙහි ඔවුන්ගේ මනස තුළ ධනාත්මක ප්‍රතිරූපයක් නිර්මාණය කිරීම වෙළෙඳපොළ ලෙස ද හැඳින්වේ.
- (ආ) චොක්ලට් දැවටුමක් ඇසුරුමකට උදාහරණයක් වන අතර චොක්ලට් කිහිපයක් අඩංගු පෙට්ටියක් ඇසුරුමකට උදාහරණයක් වේ.
36. (අ) සමාගමක අධිතෝලන අනුපාතය මූල්‍යය මත වැඩි රඳා පැවැත්මක් පෙන්නුම් කරන අතර අවතෝලන අනුපාතය මූල්‍යය මත වැඩි රඳා පැවැත්මක් පෙන්නුම් කරයි.
- (ආ) කොටස්වල නාමික අගය ඉක්මවා ආයෝජකයින් විසින් ගෙවනු ලබන වටිනාකම කොටස් ලෙස ද, ගැනුම් මිලට වඩා වැඩි මිලකට කොටස් අලෙවි කිරීමෙන් ලබන ලාභය ලාභ ලෙස ද නම් කෙරේ.
37. (අ) රැකියාවක කාර්යයන් වැඩි කිරීම රැකියා ලෙස ද රැකියාවක ස්වාධීනතාව වැඩි කිරීම රැකියා ලෙස ද හඳුන්වනු ලැබේ.
- (ආ) විෂමාවාරයක් මත සේව්‍යයා විසින් සේවකයකු සේවයෙන් පහ කිරීම සේවය කිරීම ලෙස ද වන්දි ගෙවීමේ පදනම මත අතිරික්ත සේවකයින් සඳහා වන ඉල්ලා අස්වීමේ යෝජනා ක්‍රමය ඉල්ලා අස්වීම ලෙස ද හැඳින්වේ.

38. (අ) ව්‍යාපාර සැලසුමක මූලික කරුණු ඉදිරිපත් කරනු ලබන්නේ සාරාංශය මගින් වන අතර ව්‍යාපාරයක සමස්ත නිෂ්පාදන ක්‍රියාපටිපාටිය ඉදිරිපත් කරනු ලබන්නේ සැලසුම මගිනි.

(ආ) කාර්යාලයක් තුළ ඇති පරිගණක ජාල ආවරණයක් ක්ෂේත්‍ර ජාලයට උදාහරණයක් වන අතර රටක් සඳහා ඇති පරිගණක ජාල ආවරණයක් ක්ෂේත්‍ර ජාලයට උදාහරණයක් වේ.

39. (අ) ISO අවධානය යොමු කරනුයේ පාරිසරික කළමනාකරණ පද්ධති කෙරෙහි වන අතර ISO අවධානය යොමු කරනුයේ බලශක්ති කළමනාකරණ පද්ධති කෙරෙහි ය.

(ආ) වැරදිකාර පාර්ශ්වයකින් රක්ෂණ සමාගමට ගෙවීම් ප්‍රතිපූර්ණය කර ගැනීමට ඇති අයිතිය මූලධර්මය ලෙස හඳුන්වන අතර රක්ෂණ සමාගම් කිහිපයක් මගින් එක ම ආවරණය සඳහා වන්දි ගෙවීමේ මූලධර්මය ලෙස හඳුන්වයි.

40. (අ) භාණ්ඩ නැව්ගත කිරීමට පෙර අපනයනකරු විසින් ආනයනකරු වෙත යවනු ලබන්නේ ඉන්වොයිසිය වන අතර භාණ්ඩ නැව්ගත කිරීමෙන් පසු ආනයනකරුට යවනු ලබන්නේ ඉන්වොයිසිය ය.

(ආ) ආනයනයෙන් පසුව අගය එකතු කරන ලද භාණ්ඩ අපනයන කිරීම වෙළෙඳාම වන අතර අවසාන ගමනාන්තයට ළඟාවීමට පෙර අතරමැදි වරායක දී නැවකින් වෙනත් නැවකට භාණ්ඩ මාරු කිරීමේ ක්‍රියාවලිය කිරීම වේ.

● අංක 41 සිට 50 තෙක් ප්‍රශ්නවලට සුදුසු පිළිතුරු දී ඇති හිස්තැන් මත ලියන්න.

41. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී තනි ව්‍යාපාරිකයකු හට ප්‍රාග්ධනය සපයා ගත හැකි ආකාර හතරක් ලියන්න.

- (1)
- (2)
- (3)
- (4)

42. ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාර වර්ග හතරක් සඳහන් කරන්න.

- (1)
- (2)
- (3)
- (4)

43. ජාත්‍යන්තර වෙළෙඳාමේ දී අපනයනකරුවකුට ගෙවීම් සිදු කළ හැකි ආකාර හතරක් සඳහන් කරන්න.

- (1)
- (2)
- (3)
- (4)

44. ව්‍යාපාරයක් සඳහා වලාකුළු පරිගණනය (Cloud based computing) භාවිත කිරීමෙන් ඇතිවන ප්‍රතිලාභ හතරක් සඳහන් කරන්න.

- (1)
- (2)
- (3)
- (4)

45. කම්හල් පිරිසත වර්ග හතරක් සඳහන් කරන්න.

- (1)
- (2)
- (3)
- (4)

46. මෝටර් රථ ව්‍යාපාරයක සැපයුම්දාමයට සම්බන්ධවන පාර්ශ්ව හතරක් නම් කරන්න.

- (1)
- (2)
- (3)
- (4)

47. සමාගමක අරමුණු ඉටු කර ගැනීමට කළමනාකරණය දායක වන ආකාර හතරක් ලියන්න.

- (1)
- (2)
- (3)
- (4)

48. ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්ගීකරණයට අනුව මූල්‍ය ආයතන වර්ග හතරක් නම් කරන්න.

- (1)
- (2)
- (3)
- (4)

49. පහත දක්වා ඇති එක් එක් සිදුවීම, ව්‍යාපාරයක් සඳහා ශක්තියක්, දුර්වලතාවයක්, අවස්ථාවක් හෝ තර්ජනයක් (ශුද්ධතා)/(SWOT) යන ඒවායින් කවරක් ද යන්න නිවැරදිව සඳහන් කරන්න.

සිදුවීම	ශුද්ධතා/(SWOT)
(A) විශ්වවිද්‍යාල සමග හවුල්වීම	(1)
(B) කාර්යක්ෂම පුහුණු වැඩසටහන් මෙහෙයවීම	(2)
(C) ශ්‍රම වෙළෙඳපොළෙහි කුසලතා හිඟය	(3)
(D) දුර්වල සේවක කැපවීම පෙන්නුම් කිරීම	(4)

50. පහතින් දැක්වෙන ජාත්‍යන්තර වශයෙන් භාවිත වන එක් එක් මුදල් කෙටි යෙදුමට අදාළ නිවැරදි නම ලියන්න.

- (1) USD :
- (2) JPY :
- (3) GBP :
- (4) LKR :



ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2025
கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2025
General Certificate of Education (Adv. Level) Examination, 2025

ව්‍යාපාර අධ්‍යයනය II
வணிகக் கல்வி II
Business Studies II

32 S II

පැය තුනයි
மூன்று மணித்தியாலம்
Three hours

අමතර කියවීම් කාලය - මිනිත්තු 10 යි
மேலதிக வாசிப்பு நேரம் - 10 நிமிடங்கள்
Additional Reading Time - 10 minutes

අමතර කියවීම් කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදාගන්න.

උපදෙස්:

* එක් කොටසකින් අවම වශයෙන් ප්‍රශ්න දෙක බැගින්වත් තෝරාගෙන, ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්න.

I කොටස

- කර්මාන්තයට නවකයින් වූ ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් 'බෙස්ට් ලීඩ්' හෝටලය ආරම්භ කරන ලදී. මෙහි ගනුදෙනුකරුවන්ට කැපවීමෙන් සේවය කරන අත්දැකීම් හා කුසලතා සහිත, ස්ථිර සහ දෛනික වැටුප් පදනම යටතේ සේවකයන් පනස්දෙනෙකු සේවයේ නියුක්ත වේ. කෙසේ වෙතත්, දෛනික වැටුප් ලබන සේවකයින්ගේ පිරිවැටුම කර්මාන්තයේ සාමාන්‍ය අගයට වඩා ඉහළ බව අයිතිකරුවන් විසින් නිරීක්ෂණය කර ඇත. හෝටලය නිරතුරුව ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලිකත්වය සුරැකීමට කටයුතු කරන අතර ඔවුන්ට සැලවීම ම ගෞරවාන්විතව සත්කාර කරනු ලබයි. අමුත්තන්ගේ නවාතැන් ස්ථාන පිරිසිදුව තබා ගැනීම, ආරක්ෂාව හා අලංකාරවත් බව තහවුරු කිරීම මෙන්ම ප්‍රණීත, කාබනික හා සෞඛ්‍ය සම්පන්න ආහාර සපයමින් ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂා ඉටු කිරීමට හෝටලය නිරතුරුව ම කටයුතු කරයි. එමෙන්ම රජය විසින් විදේශ තානාපති කාර්යාල මගින් සහ වෙනත් ප්‍රචාරණ කටයුතු හරහා සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට කටයුතු කළ ද ඇතැම් බලපෑම් කළ හැකි කණ්ඩායම් විසින් සංචාරක කර්මාන්තයට විරෝධතාව ප්‍රකාශ කර ඇත.
 - (අ) බෙස්ට් ලීඩ් හෝටලය විසින් ඉටු කරනු ලබන ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා දෙකක් සඳහන් කරන්න. (කෙඳුණු 02 යි)
 - (ආ) බෙස්ට් ලීඩ් හෝටලය විසින් අවධානය යොමු කරන ගනුදෙනුකරුවන්ගේ වුවමනා දෙකක් සඳහන් කරන්න. (කෙඳුණු 02 යි)
 - (ii) (අ) බෙස්ට් ලීඩ් හෝටලයට ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ආකාර දෙකක් සඳහන් කරන්න. (කෙඳුණු 02 යි)
 - (ආ) ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙම හෝටලය භාවිත කරනු ලබන උපායමාර්ග දෙකක් හඳුන්වන්න. (කෙඳුණු 02 යි)
 - (iii) (අ) ඉහත සිද්ධියේ සඳහන් වන ඇල්මැති පාර්ශ්වකරුවන් හතරක් ලියන්න. (කෙඳුණු 02 යි)
 - (ආ) ඉහත සිද්ධිය පාදක කරගෙන සංචාරක කර්මාන්තය මුහුණදෙන අවස්ථාවක් සහ තර්ජනයක් හඳුන්වන්න. (කෙඳුණු 02 යි)
 - (iv) බෙස්ට් ලීඩ් හෝටලයේ දුර්වලතා දෙකක් සඳහන් කර, එම එක් එක් දුර්වලතාව තුළින් හෝටලයට ඇතිවන එක් බලපෑම බැගින් කෙටියෙන් පැහැදිලි කරන්න. (කෙඳුණු 04 යි)
 - (v) (අ) පරිසර තිරසරභාවය පවත්වා ගැනීමට මෙම හෝටලයට සිදුකළ හැකි මූලික ක්‍රියාකාරකම් දෙකක් යෝජනා කරන්න. (කෙඳුණු 02 යි)
 - (ආ) මෙම හෝටලයට අනුගමනය කළ හැකි ආචාරධර්ම භාවිත දෙකක් විස්තර කරන්න. (කෙඳුණු 02 යි)
- (මුළු කෙඳුණු 20 යි)
- අයේෂා සහ රුවිනි සුළු පරිමාණ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපාරය දේශීය අමුද්‍රව්‍ය භාවිත කර නිපදවූ සාම්ප්‍රදායික අත්කම් භාණ්ඩ අලෙවි කරනු ලබයි. ඔවුන් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ 'නිර්මානී' ලෙස හවුල් ව්‍යාපාරය ලියාපදිංචි කරන ලද අතර අනෙකුත් නීතිමය අවශ්‍යතා සඳහා එය කම්කරු දෙපාර්තමේන්තුවේ ද ලියාපදිංචි කරන ලදී.
 - (i) (අ) හවුල් ව්‍යාපාර ගිවිසුමක් හවුල් ව්‍යාපාර ඔප්පුවකින් වෙනස් වන්නේ කෙසේ ද? (කෙඳුණු 02 යි)
 - (ආ) හවුල් ව්‍යාපාර ඔප්පුවකින් ව්‍යාපාරයකට අත්වන ප්‍රතිලාභ දෙකක් සඳහන් කරන්න. (කෙඳුණු 02 යි)

- (ii) (අ) අයේෂා සහ රුවිනි ඔවුන්ගේ හවුල් ව්‍යාපාරය ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ලියාපදිංචි කළේ ඇයි දැයි හේතු දෙකක් සඳහන් කරන්න. (කුණු 02 යි)
- (ආ) ඉහත සිද්ධියේ සඳහන් ව්‍යාපාරය කම්කරු දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව කුමක් දැයි පැහැදිලි කරන්න. (කුණු 02 යි)
- (iii) (අ) සීමිත පෞද්ගලික සමාගමකට සාපේක්ෂව හවුල් ව්‍යාපාරයක පවතින සීමා දෙකක් ලියන්න. (කුණු 02 යි)
- (ආ) ව්‍යාපාර වර්ගීකරණ පදනම් යටතේ නිෂ්පාදනයේ ස්වභාවය අනුව මෙම හවුල් ව්‍යාපාරය අයත් වන්නේ කවර වර්ගයකට දැයි නම් කර, ඊට හේතුවක් දක්වන්න. (කුණු 02 යි)
- (iv) (අ) දේශීය අමුද්‍රව්‍ය භාවිත කිරීමෙන් ආර්ථිකයට ලබාගත හැකි වාසි දෙකක් සඳහන් කරන්න. (කුණු 02 යි)
- (ආ) අයේෂා සහ රුවිනිට සංචාරකයින් අතර ඔවුන්ගේ ව්‍යාපාරයේ විකුණුම් පරිමාව වැඩි කරගැනීමට යොදාගත හැකි ක්‍රම දෙකක් යෝජනා කරන්න. (කුණු 02 යි)
- (v) (අ) මෙම ව්‍යාපාරයට 'නිර්මාණී' යන නමින් ජංගම ගිණුමක් ඇරඹිය හැකි ද? ඔබේ පිළිතුරට හේතුවක් දක්වන්න. (කුණු 02 යි)
- (ආ) චෙක්පතක 'ගනුදෙනු කළ නොහැක' සහ 'ආදායකයාගේ ගිණුමට පමණයි' යන රේඛන අතර ඇති වෙනස දක්වන්න. (කුණු 02 යි)
- (මුළු කුණු 20 යි)
3. (i) (අ) ව්‍යවසායකයා ව්‍යවසායකත්වයෙන් වෙනස් වන්නේ කෙසේ දැයි පැහැදිලි කරන්න. (කුණු 02 යි)
- (ආ) ව්‍යවසායකයින්ගේ සාර්ථකත්වය කෙරෙහි තරගකාරීත්වය බලපාන ආකාර දෙකක් පැහැදිලි කරන්න. (කුණු 02 යි)
- (ii) (අ) බැංකු මුදල් හා ආසන්න මුදල් අතර ඇති වෙනස්කම් දෙකක් ලියන්න. (කුණු 02 යි)
- (ආ) චෙක්පතක 'සීමාකාරී පිටසහ' යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? (කුණු 02 යි)
- (iii) (අ) විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් (SLC) මගින් ව්‍යාපාරයකට ලබාගත හැකි වාසි දෙකක් ලියන්න. (කුණු 02 යි)
- (ආ) ආර්ථිකයක මිල ස්ථායීතාවය ව්‍යාපාරයක් සඳහා වැදගත් වන්නේ ඇයි දැයි හේතු දෙකක් දක්වන්න. (කුණු 02 යි)
- (iv) (අ) ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ (IRCSL) භූමිකාව පැහැදිලි කරන්න. (කුණු 02 යි)
- (ආ) ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් විසින් පිරිනමනු ලබන සාමාන්‍ය රක්ෂණ වර්ග හතරක් සඳහන් කරන්න. (කුණු 02 යි)
- (v) (අ) ව්‍යාපාරයක් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තුළින් අත්වන අවාසි දෙකක් විස්තර කරන්න. (කුණු 02 යි)
- (ආ) අතරමැදිකරණයෙන් තොර විද්‍යුත් වාණිජ්‍යය නිසා පාරිභෝගිකයකුට අත්වන වාසි දෙකක් පැහැදිලි කරන්න. (කුණු 02 යි)
- (මුළු කුණු 20 යි)
4. (i) (අ) ක්‍රම කාර්ය සම්පාදනයේ දී ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමෙන් ව්‍යාපාරයකට අත්වන වාසි දෙකක් ලියන්න. (කුණු 02 යි)
- (ආ) පාරිභෝගිකයා වෙත ඇතැම් නිෂ්පාදන ඉක්මනින් සහ වේගවත්ව බෙදාහැරීම සිදුකළ යුතු අවස්ථා දෙකක් සඳහන් කරන්න. (කුණු 02 යි)
- (ii) (අ) ස්වයංක්‍රීය ගබඩා පද්ධතියකින් ව්‍යාපාරයකට ඇති ප්‍රතිලාභ හතරක් සඳහන් කරන්න. (කුණු 02 යි)
- (ආ) 'කොමිස් නියෝජිතයා' සහ 'තැරැව්කරු' අතර ඇති වෙනස හඳුන්වා දෙන්න. (කුණු 02 යි)
- (iii) (අ) ප්‍රවාහනයේ දී බහලුම්ගතකරණය මගින් ආනයනකරුට අත්වන ප්‍රතිලාභ දෙකක් ලියන්න. (කුණු 02 යි)
- (ආ) නැව තෙක් නොමිලේ (FOB) සහ පිරිවැය, රක්ෂණ සහ ගැල්කුලිය (CIF) යන මිල කිරීම් අතර ඇති වෙනස්කම කුමක් ද? (කුණු 02 යි)
- (iv) (අ) ජාත්‍යන්තර වෙළෙඳාමේ දී භාවිත වන ප්‍රභවස්ථාන සහතිකයේ අරමුණු දෙකක් ලියන්න. (කුණු 02 යි)
- (ආ) විද්‍යුත් ව්‍යාපාර, විද්‍යුත් වාණිජ්‍යයෙන් වෙනස් වන්නේ කෙසේ දැයි පැහැදිලි කරන්න. (කුණු 02 යි)
- (v) නිෂ්පාදන ආයතනයකට පරිගණක සමෝධානික නිෂ්පාදන ක්‍රමය (CIM) භාවිතයෙන් ලබාගත හැකි වාසි හතරක් සඳහන් කරන්න. (කුණු 04 යි)
- (මුළු කුණු 20 යි)

II කොටස

5. මායා සහ වායා විසින් යාපනයේ නිම් ඇඳුම් නිපදවීමේ කර්මාන්තශාලාවක් පිහිටුවන ලදී. ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකාව වූ මායා, සේවකයින්ගේ විවිධ හැසිරීම් විධි සහ කාර්යන්ගේ ස්වභාවය අනුව තම නායකත්ව ශෛලිය අනුවර්තනය කර ගනී. මේ අතර කර්මාන්තයේ සාමාන්‍ය පිරිවැය හා සැසඳීමේ දී මෙම ආයතනයේ නිෂ්පාදන පිරිවැය අහස උසට නැග ඇති බැවින් මෙහෙයුම් කළමනාකාරිනි වූ වායා, එලදායිතාව වර්ධනය කිරීමට ක්‍රම හා විධි සලකා බලමින් සිටියි.
- (අ) මායා අනුගමනය කරන නායකත්ව රටාව නම් කරන්න. (ඔබගේ 02 හි)
 - (ආ) කාර්යන්ගේ ස්වභාවයට අනුව නායකයින් ඔවුන්ගේ වර්ගයට අනුවර්තනය කර ගත යුත්තේ ඇයි දැයි හේතු දෙකක් ලියන්න. (ඔබගේ 02 හි)
 - (ii) (අ) මෙම කර්මාන්තශාලාවේ ශ්‍රම එලදායිකත්වය වර්ධනය කරගත හැකි ආකාර දෙකක් යෝජනා කරන්න. (ඔබගේ 02 හි)
 - (ආ) ව්‍යාපාරික තීරණ ගැනීමට මායාට ඇති බලය පිළිබඳ මූලාශ්‍ර හතරක් සඳහන් කරන්න. (ඔබගේ 02 හි)
 - (iii) (අ) නිම් ඇඳුම් නිෂ්පාදනයේ දී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතවීමෙන් නිෂ්පාදකයකුට ලැබෙන වාසි දෙකක් ලියන්න. (ඔබගේ 02 හි)
 - (ආ) නිෂ්පාදන අපතේ යෑම් අවම කිරීමට තත්ත්ව ආරක්ෂණය උදව් වන්නේ කෙසේ දැයි විස්තර කරන්න. (ඔබගේ 02 හි)
 - (iv) (අ) 'සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය' යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? (ඔබගේ 02 හි)
 - (ආ) නිෂ්පාදනයේ සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය භාවිත කිරීමෙන් මෙම ව්‍යාපාරයට ලබාගත හැකි වාසි දෙකක් සඳහන් කරන්න. (ඔබගේ 02 හි)
 - (v) මායා සහ වායා ව්‍යාපාරයේ 2025 අගෝස්තු මාසයට අදාළ දත්ත කිහිපයක් පහත වේ.

සත්‍ය නිෂ්පාදනය	- ඒකක 17 800
සත්‍ය අමුද්‍රව්‍ය භාවිතය	- කිලෝග්‍රෑම් 10 500
ඒකකයකට සම්මත අමුද්‍රව්‍ය භාවිතය	- කිලෝග්‍රෑම් 0.5
සම්මත අමුද්‍රව්‍ය පිරිවැය	- කිලෝග්‍රෑම්යක් සඳහා රු. 4.50

 අමුද්‍රව්‍ය භාවිත විචලනය ගණනය කර, එවැනි විචලනය සඳහා හේතුවක් දක්වන්න. (ඔබගේ 04 හි)
 (මුළු ඔබගේ 20 හි)
6. ළමා පාවහන් සඳහා වැඩිවන ඉල්ලුම හඳුනාගෙන අමල් පාවහන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ගාල්ලේ ආරම්භ කරන ලදී. අලෙවිකරණ මිශ්‍රය තීරණය කිරීම සඳහා ඔහු විසින් දෙමාපියන් සහ ළමයින්ගේ රුචිය සහ අපේක්ෂාවන් සමීක්ෂණය කරන ලදී. ඒ අනුව අමල් විසින් 'කිටා' නමින් ආකර්ෂණීය සන්නාමයක් නිර්මාණය කර, ළමයින් සහ දෙමාපියන් ඉලක්ක කරගත් ප්‍රචාරණ සහ ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරන ලදී. පසුගිය වසර හා සැසඳීමේ දී ළමා පාවහන් අලෙවිය දෙගුණයක් වී ඇත. කෙසේ වුවත්, අමල්ට මුදල් ප්‍රවාහ අර්බුදයකට මුහුණ දීමට සිදු වී ඇත.
- (i) (අ) අමල් තම නිෂ්පාදන සඳහා යොදාගත් අලෙවිකරණ සංකල්පය සඳහන් කරන්න. (ඔබගේ 02 හි)
 - (ආ) ප්‍රචාරණය සහ ප්‍රසිද්ධිය අතර ඇති වෙනස කුමක් ද? (ඔබගේ 02 හි)
 - (ii) (අ) හොඳ සන්නාම නාමයක ඇති ලක්ෂණ දෙකක් ලියන්න. (ඔබගේ 02 හි)
 - (ආ) අමල්ට ළමයින්ගේ පාවහන් වෙළෙඳපොළ බණ්ඩනය කිරීම සඳහා භාවිත කළ හැකි පදනම් දෙකක් යෝජනා කරන්න. (ඔබගේ 02 හි)
 - (iii) (අ) ළමයින් සඳහා පාවහන් නිර්මාණය කිරීමේ දී සලකා බැලිය යුතු නිෂ්පාදනයේ ගුණාංග දෙකක් සඳහන් කරන්න. (ඔබගේ 02 හි)
 - (ආ) 'කිටා' සන්නාමය සහිත පාවහන්, නිෂ්පාදන ජීවන චක්‍රයේ (PLC) කුමන අදියරේ ස්ථානගත වී තිබේ ද යන්න හේතුවක් දක්වමින් හඳුන්වා දෙන්න. (ඔබගේ 02 හි)
 - (iv) (අ) ළමා පාවහන් සඳහා මිල තීරණය කිරීමේ දී සලකා බැලිය යුතු සාධක දෙකක් සඳහන් කරන්න. (ඔබගේ 02 හි)
 - (ආ) අලෙවිය වර්ධනය වුව ද, අමල්ට මුදල් ප්‍රවාහ අර්බුදයක් ඇති වීමට හේතු විය හැකි කරුණු දෙකක් ලියන්න. (ඔබගේ 02 හි)
 - (v) අමල් ඔහුගේ පෞද්ගලික ඉතුරුම් හෝ බැංකු ණය යොදාගෙන තම ව්‍යාපාරය පුළුල් කිරීමට සැලසුම් කරනු ලබයි. ඔබ ඔහුට කුමන විකල්පය නිර්දේශ කරන්නේ ද? ඔබගේ නිර්දේශිත විකල්පය සඳහා පවතින වාසි දෙකක් සහ අවාසි දෙකක් දක්වන්න. (ඔබගේ 04 හි)
 (මුළු ඔබගේ 20 හි)

7. (i) (අ) 'ව්‍යවසායක ප්‍රාග්ධනය (Venture Capital)' යනු කුමක් ද? (ඔබගේ 02 ලකුණු)
- (ආ) භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන් ප්‍රාග්ධන සහ ද්විතියික වෙළෙඳපොළ අතර ඇති වෙනස පැහැදිලි කරන්න. (ඔබගේ 02 ලකුණු)
- (ii) (අ) සමාගමක සංචිත ප්‍රාග්ධනීකරණයේ අරමුණු දෙකක් ලියන්න. (ඔබගේ 02 ලකුණු)
- (ආ) හිමිකම් මත ප්‍රතිලාභය (ROE) සහ ආයෝජනය මත ප්‍රතිලාභය (ROI) අතර වෙනස්කම කුමක් ද? (ඔබගේ 02 ලකුණු)
- (iii) (අ) 'එක් පුද්ගල සම්මුඛ පරීක්ෂණ (One-on-one interviews)' සහ 'මණ්ඩල සම්මුඛ පරීක්ෂණ (Panel interviews)' අතර ඇති වෙනස්කම් දෙකක් පැහැදිලි කරන්න. (ඔබගේ 02 ලකුණු)
- (ආ) සේවකයින් සඳහා සංවිධානමය ආතතිය ඇති කරවන සාධක දෙකක් ලියන්න. (ඔබගේ 02 ලකුණු)
- (iv) (අ) කාර්යසාධන ඇගයීමෙන් සේවකයකුට හිමිවන ප්‍රතිලාභ දෙකක් විස්තර කරන්න. (ඔබගේ 02 ලකුණු)
- (ආ) සේවකයින් බාහිරෙන් බඳවා ගැනීම නිසා අභ්‍යන්තර සේවකයින් මුහුණදෙන සංඝාතමක බලපෑම් දෙකක් පැහැදිලි කරන්න. (ඔබගේ 02 ලකුණු)
- (v) (අ) මානව සම්පත් තොරතුරු පද්ධතිය (HRIS) භාවිතයෙන් මානව සම්පත් කළමනාකරුවන්ට අත්වන ප්‍රතිලාභ දෙකක් දක්වන්න. (ඔබගේ 02 ලකුණු)
- (ආ) පහත දෑ අතුරින් එකක් විස්තර කරන්න. (ඔබගේ 02 ලකුණු)
1. උපකරණ පදනම් කරගත් අන්තර්ජාලය (Internet of Things - IoT)
 2. එක් වරක් භාවිත කළ හැකි මුරපදය (One Time Password - OTP)
- (ඔබගේ 02 ලකුණු)
- (මුළු ලකුණු 20 ලකුණු)
8. (i) (අ) තොරතුරු තාක්ෂණය මගින් ව්‍යාපාර සන්නිවේදනය වැඩිදියුණු කරගත හැකි ආකාර හතරක් දක්වන්න. (ඔබගේ 02 ලකුණු)
- (ආ) 'තත්කාලීන දත්ත සැකසුම (Real-time data processing)' සහ 'කාණ්ඩ දත්ත සැකසුම (Batch data processing)' අතර වෙනස පැහැදිලි කරන්න. (ඔබගේ 02 ලකුණු)
- (ii) (අ) ගෙවීම් ද්වාරය (Payment gateway) භාවිත කිරීමෙන් ව්‍යාපාරයක හිමිකරුවන්ට අත්වන වාසි දෙකක් සඳහන් කරන්න. (ඔබගේ 02 ලකුණු)
- (ආ) ව්‍යාපාර සැලසුමක් සඳහා වෙළෙඳපොළ පර්යේෂණ අවශ්‍ය වන අවස්ථා දෙකක් යෝජනා කරන්න. (ඔබගේ 02 ලකුණු)
- (iii) (අ) ලිඛිත ව්‍යාපාර සැලසුමක් පැවතීමෙන් සංවිධානයකට අත්වන ප්‍රතිලාභ දෙකක් ලියන්න. (ඔබගේ 02 ලකුණු)
- (ආ) 'නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය' යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? (ඔබගේ 02 ලකුණු)
- (iv) (අ) ව්‍යාපාර සැලසුමක් නිර්මාණය කිරීම සඳහා සමාගමේ දැක්ම කෙසේ උදව් වන්නේ දැයි පැහැදිලි කරන්න. (ඔබගේ 02 ලකුණු)
- (ආ) නිෂ්පාදන ක්ෂේත්‍රයේ ව්‍යාපාර සැලසුම් සකස් කිරීමේ දී රටක කුසලතා සහිත ශ්‍රමිකයන් විදේශගතවීම කෙසේ බලපාන්නේ දැයි කෙටියෙන් පැහැදිලි කරන්න. (ඔබගේ 02 ලකුණු)
- (v) (අ) 'කාරක ප්‍රාග්ධන කළමනාකරණය' යනු කුමක් ද? (ඔබගේ 02 ලකුණු)
- (ආ) ව්‍යාපාරයක කාර්යසාධනය ඇගයීමට භාවිත කරන මූල්‍ය නොවන මිනුම් දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න. (ඔබගේ 02 ලකුණු)
- (මුළු ලකුණු 20 ලකුණු)



WWW.PastPapers.WiKi